

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිරකරු සුභසාධක අරමුදල

1. මූල්‍ය ප්‍රකාශන

1.1. මතය

මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සහ මට සපයන ලද උපරිම තොරතුරු සහ පැහැදිලි කිරීම් අනුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිරකරු සුභසාධක අරමුදල 2010 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිසි ගිණුම් වාර්තා පවත්වා ඇති බවත්, මෙම වාර්තාවේ 1.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් මූල්‍ය ප්‍රකාශන වලට වන බලපෑම හැර 2010 දෙසැම්බර් 31 දිනට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිරකරු සුභසාධක අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මෙහෙයුම් කටයුතු වල මූල්‍ය ප්‍රතිඵල හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්ම වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බවත් මා දරන්නාවූ මතය වේ.

1.2. මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම්

1.2.1. ගණම්කරණ අඩු පාඩු

සමාලෝචිත වර්ෂය තුළ එක් බන්ධනාගාරයකට පරිත්‍යාග ලෙස පස්තකාල පොත් 195 ක් ලැබී තිබුණු අතර ඒවා අගය කර ස්ථාවර වත්කම් ලේඛනයට ඇතුළත් කර නොතිබුණු අතර ඒවායේ වටිනාකම ගිණුම්වලට ගෙන නොතිබුණි.

1.2.2. නොසැසඳූ පාලන ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණයන් කෙරේ.

(අ) ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් සම්බන්ධයෙන් කාර්ය සාධන වාර්තාවේ දක්වා ඇති වියදම සහ මූල්‍ය ප්‍රකාශනවල දක්වා ඇති වියදම අතර වෙනස්කම් නිරීක්ෂණය විය. විස්තර පහත දැක්වේ.

වැඩ සටහන	කාර්ය සාධන වාර්තාව අනුව වියදම	මූල්‍ය ප්‍රකාශන අනුව වියදම	වෙනස
	රු.	රු.	රු.
අධ්‍යාත්මික හා ආගමික	324,929	316,145	8,784
අධ්‍යාපන හා සුභ සාධන කටයුතු	377,655	487,592	109,937
ක්‍රීඩා හා වෙනත් පහසුකම්	542,318	424,202	118,116
ත්‍යාග මුදල් වියදම්	450,965	195,965	255,000
පශ්චාත්තාර සේවා කටයුතු	18,865	15,000	3,865

(ආ) කාර්ය සාධන වාර්තාවට අනුව සිරකරු ශ්‍රමය සැපයීමෙන් රු.1,276,081 ක් ලැබී තිබුණු අතර ගිණුම් වාර්තාවට අනුව සිරකරුවන්ගේ ශ්‍රමය සැපයීමෙන් වෙනත් දෙපාර්තමේන්තු වලින් කරන ලද අයකිරීම් රු.1,635,354 ක් විය. මේ අනුව රු.359,273 ක වෙනසක් නිරීක්ෂණය විය.

1.2.3 විගණනය සඳහා සාක්ෂි නොවීම

පහත සඳහන් නිරීක්ෂණයන් කෙරේ.

(අ) සිරකරුවන්ට තැගිදීම සඳහා රු.635,000 ක ප්‍රතිපාදන සලසාගෙන තිබුණද, ප්‍රතිපාදන උපයෝජනය 30.9 % ක් වූ රු.195,965 ක වැයකර දෙන ලද තැගි පිළිබඳ විස්තරාත්මක ලේඛනයක් ඉදිරිපත් නොවී.

(ආ) නොමිලයේ පරිත්‍යාග වත්කම් පිළිබඳ උප ලේඛනය මූල්‍ය ප්‍රකාශන සමග ඉදිරිපත් කර නොතිබුණි.

(ඇ) වර්ෂය තුළ මිලදී ගැනීම් හා පරිත්‍යාග ලැබීම් නිරූපනය වන පරිදි ස්ථාවර වත්කම් පිළිබඳ උප ලේඛනයක් මූල්‍ය ප්‍රකාශන සමග ඉදිරිපත් කර නොතිබුණි.

1.2.4 නීති, රීති, රෙගුලාසි වලට අනුකූල නොවීම්

1973 අංක 18 දරන ඛනිධනාගාර දෙපාර්තමේන්තුවේ සිරකරු සුභසාධක අරමුදල් පනතේ 4 වගන්තියේ උා (i) සහ උා (iii) උප වගන්ති ප්‍රකාර විකුණුම් කාමරයෙන් හා ආපනශාලා වලින් ලැබෙන ශුද්ධ ලාභය අරමුදලට බැරකල යුතු වුවත්, ඒ සඳහා කටයුතු කර නොතිබුණි.

2. මූල්‍ය හා මෙහෙයුම් සමාලෝචනය

2.1. මූල්‍ය සමාලෝචනය

2.1.1. මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂය සඳහා අරමුදලේ මූල්‍ය ප්‍රතිඵලය රු.958,030 ක උානතාවයක් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ උානතාවය රු.491,264 ක වූයෙන් මූල්‍ය ප්‍රතිඵල වල රු.466,766 ක වර්ධනයක් දක්නට ලැබුණි. ආදායම රු.54,953 කින් සහ අධ්‍යාත්මික හා ආගමික වියදම්, අධ්‍යාපන හා සුභ සාධන වියදම්, ක්‍රීඩා හා වෙනත් පහසුකම්, ත්‍යාග මුදල් වියදම් සහ ස්ථාවර වත්කම් ක්ෂය පිළිවෙලින් රු.18,075 කින්ද රු.155,296 කින්ද රු.57,576 කින්ද රු.119,565 කින්ද රු.186,117 කින්ද වැඩිවීම සහ පශ්චාත්තාර සේවා කටයුතු රු.14,910 කින් අඩුවීම ඉහත මූල්‍ය ප්‍රතිඵලයේ වර්ධනයට හේතුවී තිබුණි.

2.2 මෙහෙයුම් සමාලෝචනය

2.2.1. කාර්ය සාධනය

පහත සඳහන් නිරීක්ෂණයන් කෙරේ.

(අ) 1973 අංක 18 දරන බන්ධනාගාර දෙපාර්තමේන්තු සරකරු සුභ සාධක අරමුදල් පනතේ 5 වගන්තිය ප්‍රකාර, අරමුදලේ බැරට ඇති මුදල් පහත සඳහන් කාර්යයන් සඳහා වියදම් කර ඇතත් එම වියදමින් නිශ්චිත ඉලක්ක කරා ලඟා වී තිබේද යන්න පහත සඳහන් වියදම් විශ්ලේෂණයෙන් පැහැදිලි වේ.

	2010 දෙසැම්බර් 31 දිනට ප්‍රතිපාදනය	2010 දෙසැම්බර් 31 දිනට වියදම	ශුද්ධ ප්‍රතිපාදනයෙන් වියදම ප්‍රතිශතයක් ලෙස
	රු.	රු.	%
(i) සිරකරුවන්ගේ අධ්‍යාත්මික හා ආගමික ශුභසිද්ධිය	869,100	316,145	36
(ii) සිරකරුවන්ගේ අධ්‍යාපනික ශුභසිද්ධිය	1,117,500	487,592	43.6
(iii) සිරකරුවන් සඳහා විනෝද ක්‍රීඩා පහසුකම් සහ වෙනත් පහසුකම් සැලැස්වීම	812,750	424,202	52
(iv) සිරකරුවන්ට තැනි දීම	635,000	195,965	30.9

ඉහත කාර්යයන් සඳහා වියදම් දැරීම පිළිබඳව මාර්ගෝපදේශ පිළියෙල කිරීමක් හෝ උපදෙස් නිකුත් කිරීමක් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වාම සිදුකර නොතිබුණි.

(ආ) යටෝක්ත වගන්තිය ප්‍රකාර සිරකරු සුභ සාධකය සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩසටහන් සංඛ්‍යාවන් ක්‍රියාත්මක කර ඇති වැඩ සටහන් සංඛ්‍යාවන් අතර පහත සඳහන් පරිදි වෙනස්කම් නිරීක්ෂණය විය.

වැඩ සටහන	ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩසටහන් සංඛ්‍යාව	කයාත්මක කර ඇති වැඩ සටහන් සංඛ්‍යාව	වෙනස
අධ්‍යාත්මික හා ආගමික කටයුතු	2319	2159	160
අධ්‍යාපන හා සුභ සාධන කටයුතු	3058	2454	604
තෟෂණ දීම	240	81	159
පශ්චාත්භාර සේවා කටයුතු	145	70	75
	<u>5,762</u>	<u>4,764</u>	<u>998</u>

(අ) සිරකරුවන්ගේ පශ්චාත්භාර සේවා කටයුතු සහ ආපසු ගෙවිය යුතු අත්තිකාරම් යන වැඩසටහන් කාර්ය සාධනය ඉතා දුර්වල බව නිරීක්ෂණය විය. විස්තර පහත දැක්වේ.

වැඩ සටහන	2010 වර්ෂය සඳහා	2010 දෙසැම්බර්	වියදම ප්‍රතිපාදිත මුදලේ ප්‍රතිශතයක් ලෙස
	ප්‍රතිපාදිත මුදල	31 දිනට වියදම	
	රු.	රු.	%
සිරකරුවන්ගේ පශ්චාත්භාර			
සේවා කටයුතු	322,250	15,000	4.6
ආපසු ගෙවිය යුතු			
අත්තිකාරම්	680,000	00	0

2.2.2. අභ්‍යන්තර විගණනය

සිරකරු සහ සාධනය වෙනුවෙන් වූ අරමුදලේ කාර්යයන්ට අදාළ අභ්‍යන්තර විගණන වැඩසටහන් සැලසුම්කර ක්‍රියාත්මක කර නොතිබුණි. ඒ අනුව අරමුදලේ පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම සහ එහි ප්‍රගතිය ඇගයීම් හා සමාලෝචන කටයුතු ඉටු වී නොතිබුණි.

2.2.3. අයවැය ලේඛනමය පාලනය

පහත සඳහන් නිරීක්ෂණයන් කෙරේ.

(අ) සමාලෝචිත වර්ෂය සඳහා සිරකරු සහ සාධක අරමුදලේ අයවැය ඇස්තමේන්තුව හා තථ්‍ය ආදායම සහ වියදම් අතර සැලකිය යුතු විචලනයන් දක්නට ලැබුණු බැවින් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් වශයෙන් උපයෝගී කරගෙන නොමැති බව නිරීක්ෂණය විය. විස්තර පහත දැක්වේ.

විෂයය	ඇස්තමේන්තු මුදල	තථ්‍ය ආදායම/ වියදම	විචලනය වැඩි/ (අඩු)	විචලනය ඇස්තමේන්තුවේ ප්‍රතිශතයක් ලෙස
	රු.	රු.	රු.	%
මුළු ආදායම	2,788,285	2,264,567	523,718	18.8
<u>වියදම්</u>				
අධ්‍යාත්මික හා ආගමික වියදම්	869,100	316,145	552,955	63.6
අධ්‍යාපන හා සුභ සාධක වියදම්	1,117,500	487,592	629,908	56.4
ක්‍රීඩා හා වෙනත් පහසුකම් වියදම්	812,750	424,202	388,548	47.8
ත්‍යාග දීමේ වියදම්	635,000	195,965	439,035	69
පශ්චාත්භාර සේවා කටයුතු	322,250	15,000	307,250	95
ආපසු ගෙවිය යුතු අත්තිකාරම්	680,000	00	680,000	100

(i) මුළු ආදායම රු.2,788,285 ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණු නමුත්, විනෝද භාණ්ඩ විකිණීමෙන් ලබන ආදායමෙන් 1/6 කොටසක් ලෙස රු.76,500 ක් ද, මහජන පරිත්‍යාග ලෙස රු.176,500 ක් ද වෙළඳසැල් වලින් ලබන ලාභ මුදල් ලෙස රු.35,000 ක් ද ප්‍රදර්ශන වලින් ලබන ලාභ මුදල් ලෙස රු.85,000 ක් සහ ආපසු අයකර ගන්නා අත්තිකාරම් ලෙස රු.680,000 ක් වශයෙන් මුළු එකතුව රු.1,053,000 ක වූ ඇස්තමේන්තුගත ආදායම් වලින් සමාලෝචිත වර්ෂය තුළ කිසිදු ආදායමක් ලැබී නොතිබුණි. ඒ අනුව එම අංශයන්හි කිසිදු කාර්ය සාධනයක් සිදුවී නොතිබුණු බව නිරීක්ෂණය විය.

(ii) සිරකරුවන්ගේ ක්‍රීඩා හා වෙනත් පහසුකම් සඳහා රු.812,750 ක ප්‍රතිපාදන සලසාගෙන තිබුණද සමාලෝචිත වර්ෂයේ ඒ සඳහා කර ඇති වියදම රු.424,202 ක් විය. මෙය මුළු වියදමින් 52% කි.

3. පද්ධති හා පාලන

පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමුවිය යුතුය.

- (අ) සංයුක්ත සැලසුම, ක්‍රියාකාරී සැලසුම හා කාර්ය සාධනය.
- (ආ) අයවැය පාලනය.
- (ඇ) සිරකරු සුභසාධනය විධිමත් කිරීම.
- (ඈ) වාර්ෂික සමීක්ෂණ පැවැත්වීම.

